

# රාජ්‍ය සේවා, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශය

# සංචාරයෙන නිලධාරී සේවයේ I වන කාර්යක්ෂමතා කඩුම් විභාගය - 2016(I) 2021

- 1.0 2012.09.07 වැනි දිනැති හා අංක 1774/31 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනිවිධියෙන් ගැසට් පනුයේ පල කරන ලද නිවේදනය මගින් සංගෝධීත, 2012.02.14 දිනැති හා අංක 1745/11 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනිවිධියෙන් ගැසට් පනුයේ පළකරන ලද සංවර්ධන නිලධාරී සේවා වාච්‍යා සංග්‍රහයේ 10 ජේදයේ විධිවිධානයන්ට අනුකූලව සංවර්ධන නිලධාරී සේවයේ III ග්‍රේනියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩුම් විභාගයක්, විභාග කොමිෂනරිස් ජනරාල් විසින් 2022 පෙබරවාරි මාසයේදී පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. ඒ සඳහා වන අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ [www.doenets.lk](http://www.doenets.lk) වෙති අඩවියේ අපගේ සේවාවන් (Our Services) යටතේ ඇති online Application (E. B. Exams) මූහුණත මෙයින් පළකර ඇති අතර අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගත (online) ක්‍රමයට පමණි. පළමුවන වරට විභාගයට පෙනී සිටින නිලධාරීන් හා ඉන්පසු වාරවලදී ඉදිරිපත් වන නිලධාරීන් සඳහා වෙති අඩවියේ වෙන වෙනම මාර්ගත (online) අයදුම්පත් දෙකක් පළකර ඇතු. නිලධාරීන් තමා පෙනී සිටින වාරය ඇතුව අදාළ මාර්ගත අයදුම්පත තෙවෙනු ගත යුතු ය. අයදුම්පත මාර්ගතව ගොමු කළ පසු එය බාගත කර මූලික පිටපත් වෙනත් තොරතුරු, අයදුම්කරුගේ සහතිකය, අත්සන සහතිකය කිරීම හා දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහතිකය යන කොටස් සම්බුද්ධී කර ඇතු අයදුම්පත් භාරගතන්නා අවසාන දිනට හෝ රේ පෙර විභාග කොමිෂනරිස් ජනරාල්, ආයතනික විභාග සංවිධාන ගාබාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තු. පෙ. 1503, කොළඹ වෙත ලැබෙන සේ ලියාපදිංචි තැපැලන් එවිය යුතුය. කටරයේ වම් පස ඉහළ කෙළවරේ සංවර්ධන නිලධාරී සේවයේ I වන කාර්යක්ෂමතා කඩුම් විභාගය - 2016(I)2021 යනුවෙන් පැහැදිලිව සහන් කළ යුතුය. අයදුම්පත් භාරගතන්නා අවසාන දිනය 2021 නොවුම්බර මස 29 වැනි දින වේ.

සංහිත - අයදුම්පතෙන් මූලික පිටපත තැපැල් මගින් එරිම අතිවාරය අතර එය තැපැල්දී නැතිවූ බවට හේ ප්‍රමාද වූ බවට කෙරෙන පැමිණිලි ගැන සලකා බැලිය හැකි නොවේ. අවසාන දිනය දක්වා අයදුම්පත් ප්‍රමාද කිරීමෙන් සිදුවය හැකි අභ්‍යන්තර හානි අයදුම්කරුවන් විසින්ම විද්‍යාරා ගත යුතුය. (බාගත කර ගන්නා අයදුම්පතෙන් පිටපතක් ලැඟ තබා ගැනීම ප්‍රයෝගනවත් වනු ඇති.)

- 2.0 සංවර්ධන නිලධාරී සේවයේ III ලේඛනයේ නිලධාරීන් සඳහා මෙම විභාගය කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය, තිකුණුමලය, කුරුණෑගල, අනුරාධපුර, බදුල්ල හා රත්නපුර යන නගරවලදී පැවැත්වේ. අදාළ නගර හා නගර අංක පහතින් දක්වේ. ප්‍රමාණවත් ඇයදුම්කරුවන් සංඛ්‍යාවක්

ଦ୍ୱାରିପତ୍ନ ନୋଟିମ ହେଁ ଲେନକୁ ହେଁତୁଙ୍କ ମତ ହେଁ କିମ୍ବା ଶିଖାଗ ମଧ୍ୟପେଣ୍ଠାନ ଆପଣଙ୍କ କର ଅଧ୍ୟମିକର୍ତ୍ତଵନୁଙ୍କେ ଦେଲିନ ମନୀପଦ୍ୟ ଦ୍ଵାରିନ ଲ୍ଯା ନଗରଦେ ହେଁ ଅପନୀନ ଲେନକୁ ନଗରଦ୍ୟକ ହେଁ ପିତ୍ରିଲୁଲିନ ଲ୍ଯା ଶିଖାଗ ମଧ୍ୟପେଣ୍ଠାନ କରିଲୁଲିନ ଲେନ ଦ୍ୟାମ୍ବ କରନ୍ତି ଲେବେଳି. କିମ୍ବା ଦ ଦ୍ୟାର୍ଥକ ନଗର କିମ୍ବାଲେତିମ ହେଁ ଲ୍ଯାବି ଗଣନକ ହେଁ ଶିଖାଗ ମଧ୍ୟପେଣ୍ଠାନ ପିତ୍ରିଲୁଲିମ ଶଦିଖା ପ୍ରମାଣିତ ଅଧ୍ୟମିକର୍ତ୍ତଵନୁ ପଂଚାବକୁ ଆଧ୍ୟମିକେବା ନୋମୈନି ନାମି ଶିଖାଦ୍ୟ କୋଲାଫି ଦି ପାଇଁଙ୍କ ପାଇଁତ୍ରିଲୁଲିତ ଶିଖାଗ କୋମସାରିଚେ ଶନରାଲ୍ ଲେଖିନ୍ତି କବିତ୍ୟ କରନ୍ତି ଏତେ. ଉଲ୍ଲଭିତ୍ତି କଲ ନଗରଦ୍ୟ/ନଗର ପଞ୍ଜୁଲ ଲେନକୁ କିମ୍ବାତ ଉଚିଦେବୁ ନୋଲେବେ.

නගරය	නගර අංකය
කොළඹ	01
මහනුවර	02
ගාල්ල	03
යාපනය	04
ත්‍රිකණාමලය	05
කුරුණෑගල	06
අනුරාධපුරය	07
බදුල්ල	08
රත්නපුර	09

- 3.0 (i) මෙම විභාගය විභාග කොමිසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන අතර, විභාගය පැවත්වීම සම්බන්ධයෙන් තුනු විසින් තියුම කරන දේ නීතිමිත්වලට විභාග අයදුම්කරුවන් යටත් වේ.

- (ii) විභාග අයයුම්කරුවන් සඳහා පතනවා ඇති නීති ගැසට් නීතිවේදනයේ වෙනම මූදණය කර ඇතේ. මෙම නීති උල්ලෙසනය කළහාන් විභාග කොමිෂනරස් ජනරාල් විසින් පතනවනු ලබන දිකුවමකට යටත් වීමෙන ඕවුනට සිදුවනවා ඇතේ.

- 4.0 සුදුසුකම්.- සංවර්ධන නිලධාරී සේවයේ III ශේෂීය පත්‍රිමක් ලබ ඇති නිලධරයන්, සංවර්ධන නිලධාරී සේවය අන්තර්ග්‍රහණය වී ඇති නිලධරයන් සහ සංවර්ධන නිලධාරී සේවය අන්තර්ග්‍රහණය වී තොමෝති, එහෙතු අන්තර්ග්‍රහණය වීමට මනාපය පළ කර ඇති නිලධරයන් මෙම විභාගය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලබයි.

සටහන - පලාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් සහ මෙම විභාගයට  
අයදුම්කරන අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ අයදුම්පත්  
වෙන්කර ගැනීමේ පහසුව සඳහා අයදුම්පත් දිරෝපයේ  
අදාළ සේවාව හේ ආයතනය දක්වීමේ දී සංකේත අංකයක්  
අැතුනු කළ යුතුවේ. ඒ අනුව ඒකාබද්ධ සේවයට අයත්  
නිලධාරීන්ගේ සංකේත අංකය 10 වේ. (නිවැරදිව අංකය  
සටහන් නොකිරීම නිසා ප්‍රතිලිපිට නිකුත් කිරීමේ දී ඇතිවන  
ගැලු සම්බන්ධව වගකියනු නොලැබේ.)

- 5.0 විභාග අපේක්ෂක/අපේක්ෂකීකාවන් විභාග ගාලුව කුළ දී තමන් පෙනී සිටින සැම විෂයයක් සඳහාම ගාලුධිපති සැහීමකට පත්වන පරිදි ස්වත්කිය අන්තර්භාව සනාථ කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන ක්වර ලියවිල්ලක් හෝ හාර ගනු ලැබේ. :

- i. ජාතික හැඳුනුම්පත
  - ii. වලංගු විදේශ ගමන් බලපත්‍රය
  - iii. වලංගු ශ්‍රී ලංකික රියදුරු බලපත්‍රය

ତାମେଣିମୁକ୍ତ ବିହାର ଅପେକ୍ଷତାକାନ୍ଦିନୀ ଅନନ୍ତଶବ୍ଦାଳି ତଥା ସ୍ଵର୍ଗର କର ତା  
ହାକି ଲିଙ୍ଗ ପରିଦ୍ଵାରା ମୁଖୁଣ ହା ଦେକନ୍ତି ଆପରଣ୍ୟ କିରିମେନ୍ତି ତୋରାର  
ବିହାର ଜାଲାଲିପି ଆଇନ୍ଦ୍ରା ଲିଙ୍ଗ ପ୍ରକାଶ ଯାଏଇଲା କିମେନ୍ତି ଅନନ୍ତଶବ୍ଦାଳି  
ଜାଲାଲିପି ପ୍ରତିକାନ୍ଦେଶ୍ଵର କରନ ଅଧ୍ୟାତ୍ମିକର୍ମିଲିଙ୍ଗ ବିହାର ଜାଲାଲିପି ଆଇନ୍ଦ୍ରା  
କର ତୋରାନେନ୍ତି. ତଥିଲି ବିହାର ଜାଲାଲିପି ଆଇନ୍ଦ୍ରା ବୁ ମୋହାନେନ୍ତି  
କିମି ବିହାରା ଅଭିଜନ୍ତି ବେ ରୁନ୍ତି ପିଲିଲିଙ୍ଗ ତେକ୍ଷ ବିହାର ବିଲଦିରିନ୍ତିର  
ଅଧ୍ୟାତ୍ମିକର୍ମ ଲଭ୍ୟାଗତ ହାକି ପରିଦ୍ଵାରା ମୁଖୁଣ ହା ଦେକନ୍ତି ଆପରଣ୍ୟ  
କିରିମେନ୍ତି ତୋରାର କିମିର୍ଯ୍ୟ ପ୍ରକାଶ ଯିବାରେ ଆପରଣ୍ୟ କିମିବିନାନ୍ଦିଲେନ୍ତି  
ବିହାର କୋମ୍ପାରିଙ୍ଗ ଶନରୁଲ୍ ଲିଙ୍ଗିନ୍ତି ପନଲିନ୍ଧ ଲେବ ନୀତିରିତିଲିଲା  
ଅଧ୍ୟାତ୍ମିକର୍ମିଲିଙ୍ଗ ଯାତି ବେ. ଲିଲ ନୀତିରିତି ଲିଲାଲିଙ୍ଗନ୍ଦି କାଳହୋନ୍ତି  
ବିହାର କୋମ୍ପାରିଙ୍ଗ ଶନରୁଲ୍ ଲିଙ୍ଗିନ୍ତି ପନଲିନ୍ଧ ଲେବ ଦ୍ୱିତୀୟିତିଲା  
ମେଲିଲ ଭୂପାର ହେବ ଆଯିବ କିମିଲିଙ୍ଗ ଆତ୍ମ.

- (i) අයුම්පින් - මාරුගත (online) විහාග අයුම්පින ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කළ යුතුය. අයුම්කරු විසින් මාරුගතව යොමු කරන ලද මාදු පිටපත හා උග්‍රාධීව් තැපැලන් යොමු කරන ලද මූලික පිටපත (printout) යන දෙකම විහාග දෙපාර්තමේන්තුවට ලැබුණු පසු එම මාදු පිටපත හා මූලික පිටපත සත්‍යාපනය කිරීම (verify) සිදු කරනු ලබන අතර, වලංගු අයුම්පිනක් බවට දෙපාර්තමේන්තුව විසින් හාරගන්නා ලද බව/හාර නොගන්නා බව පද්ධතියට ප්‍රවේශ විමත හාවිතා කරන ලද ජ්‍යෙගම දුරකථන අංකයට කෙටි පණ්ඩියායක් (SMS) මගින් හෝ විද්‍යුත් තැපැල් (ඊ-මේල්) උපිනයට හෝ දැනුම් දෙනු ලැබේ. මාරුගත අයුම්පින සම්පූර්ණ කිරීමට පෙර විහාගය සඳහා අයුම් කිරීම වෙනුවෙන් සකසා ඇති බෙදු උපදෙස් පත්‍රිකාව (Common Instructions) බාගත කරගන්න. අයුම්පින පිරවීමේදී මෙම උපදෙස් තරයේ පිළිපින්න. අයුම්පින මූලික පිටපතක් ලබා ගැනීමෙන් පසුව, එහි සිදු කරනු ලබන කිහිදු සංශෝධනයක් වලංගු සංශෝධනයක් ලෙස සලකනු නොලැබේ. අසම්පූර්ණ අයුම්පිනක් දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

(ii) විභාග තොරතුරු සඳහා දුෂ්‍රිති . - අයුම්පින පිරවීමේදී ඉතා සැලකිලිමත්ව තිරවදා තොරතුරු සැපයිය යුතුය. මෙම විහාගයේ නීති රීති අනුව යම් අපේක්ෂකයකු නූසුයුසු බව අනාවරණය වුවහොත් විහාගයට පෙර හෝ විහාගය පැවත්වෙන අතර හෝ විහාගයෙන් පසුව හෝ ඕනෑම අවස්ථාවක මුහුගේ/ඇයගේ අපේක්ෂකත්වය අවලංගු කළ හැකිය.

(iii) පළමුවන වරට මෙම විහාගයට අයුම්පින නිලධාරීන් විසින් කිහිදු විහාග ගාස්තුවක් ගෙවිය යුතු නොවේ. එතකුදු වුවත් ඉන්පසු වාරවලදී නිලධාරීන් විසින් මක් විෂයකට රු. 250 බැංශින් ගෙවිය යුතුවේ. විහාග ගාස්තු ගෙවීමේදී

මාරුගත පද්ධතියෙන් ලබාදෙන පහත ගාස්තු ගෙවීමේ  
ක්‍රමවේද යටතේ පමණක් ගෙවීම් සිදු කළ යුතුය.

- (i) බැංකු සය කාචිපතක් මගින් (Bank Credit Card)
  - (ii) අන්තර් ජාල ගෙවීම් පහසුකම් සම්බුද්ධ කර ඇති ඕනෑම බැංකු හර කාචිපතක් මගින් (Bank Debit Card with Internet Bank Facility)
  - (iii) ලංකා බැංකු ඔන්ලයින් බැන්කින් කුමය (Bank of Ceylon Online Banking Method)
  - (iv) ලංකා බැංකු ගාබාවක් මගින් (Bank of Ceylon Slip Payment)
  - (v) තැපැල් කාර්යාලයක් මගින් (Through a Post Office)

සටහන - ඉහත කුම මගින් ගෙවීම් සිදුකරනු ලබන ආකාරය පිළිබඳ උපදෙස් වෙබ් අඩවියේ විභාගයට අදාළ තාක්ෂණික උපදෙස් යටතේ පළකර ඇත.

ගෙවීම ලැබුණු බවත කෙකි පණ්ඩිවයක් (SMS) මගින් හෝ විදුලිත් තැපැල් පණ්ඩිවයක් මගින් හෝ දැන්වනු ලැබේ. විහාර ගාස්තුව සඳහා වන සම්පූර්ණ මුදලම ගෙවිය යුතුවන අතර විහාර ගාස්තු අඩුවෙන් හෝ වැඩියෙන් ගෙවා ඇති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඉහත සඳහන් ගෙවීම් ක්‍රම මගින් විහාර ගාස්තු ගෙවීමේදී සිදුවන දේශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විහාර දෙපාර්තමේන්තුව වගකියනු නොලැබේ. විහාරය සඳහා ගෙවන ලද මුදල කිහිප හේතුවක් නිසා ආපසු ගෙවනු/වෙනත් විහාරයක් සඳහා මාරු කරනු නොලැබේ.

- 7.0 ගැසට් නිවේදනයේ සඳහන් සුදුසුකම් ඇති අය පමණක් අයදුම්කර ඇතුයි යන ඉරුව නිගමනය මත නිවේදනයේ සඳහන් අයදුම්පත් හාර ගන්නා අවසාන දිනට හෝ එහිනට පෙර නියමිත විභාග ගාසේතු ගෙවා නිවාරුව සම්පූර්ණ කරන ලද අයදුම්පත් ඉඩීපත් කර ඇති නිලධාරීන් වෙත විභාග කොමිෂන් ජනරාල් විසින් විභාග කාල සටහනේ පිටපතක් සමඟ විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කරනවා ඇත. අයදුම්කරුවන් වෙත ප්‍රවේශ පත්‍ර නිකුත් කළ වහාම ඒ බව සඳහන් කරමින් නිවේදනයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රවත්තපත්වල හා දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළකරනු ඇත. නිවේදනය පළවී දින 2ක් හෝ 3ක් හෝ ගතවූ පසුවත් ප්‍රවේශපත් තොලැලුණී නම් දැන්වීමේ සඳහන් ආකාරයට ඒ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දන්වා සිටිය යුතුය. ඔබ වෙත තබාගත් අයදුම්පත් පිටපත, ඔබගේ සම්පූර්ණ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා විභාගයේ නම සඳහන් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙස දන්වන අතර, කොමිෂන් බැහැර ප්‍රදේශයක අයදුම්කරුවකු නම් ඉහත විස්තර සහ විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ගැක්ස් මගින් එහිම සඳහා ඔබගේ ගැක්ස් අංකයක් ද සඳහන් කරන ලද ඉල්ලීම් ලිපියක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත ගැක්ස් මගින් යොමු කර විමසා සිටිම වඩාත් එලාදී වන ඇත.

**සහන.**-අයදුම්කරුවකට විභාග ප්‍රධාන පත්‍රයක් නිකුත් කිරීම ඔහු/අය විභාගයට ඉදිරිපත් වීමට සූදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස තොසුකු යයි.

- 8.0 අයදුම්පතෙන් ද විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රයේ ද අයදුම්කරුගේ අත්සන ආයතන ප්‍රධානීය හෝ මුළු විසින් බලය පරෙන ලද නිලධාරියකු උවා සහතික කරවා ගත යුතුය.
- 9.0 විභාගය සඳහා පෙනී සිටින පළමු දිනයේ ම විභාග ගාලාධිපති වෙත තම අත්සන සහතික කරවාගත් ප්‍රවේශපත්‍රය ඉදිරිපත් කළ යුතුය.
- 10.0 විභාග තොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍ර ලැබූ, පළමු වතාවට විභාගයට පෙනී සිටින නිලධාරීන්ට විභාගයට පෙනී සිටිමට හැකිවන පරිදි දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් රාජකාරී නිවාඩු ලබයි යුතුය. ගමන් ගාස්තු ගෙවනු නොලැබේ.
- 11.0 මෙම විභාගය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන හාඡා තුනෙන්ම පැවැත්වේ. අදාළ සේවයට ඇතුළත් වීම සඳහා වූ විභාගයට පෙනී සිටි හාඡාවන් හෝ රාජ්‍ය හාඡාවතින් හෝ මෙම විභාගයට පෙනී සිටිමට නිලධාරීන්ට ප්‍රථම. තරග විභාගයක් නොමැතිව සේවයට බැඳෙනු නිලධාරීන්ට ද තමන් අධ්‍යාපනය ලැබූ හාඡා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය හාඡාවතින් හෝ මෙම විභාගයට පෙනී සිටිය හැකිය. විභාගය සඳහා අයදුම් කරන හාඡා මාධ්‍යය පසුව වෙනස් කිරීමට ඉඩෙනු නොලැබේ.
- 12.0 තමන් කැමති නම් එක් එක් විෂයය සඳහා වෙන් වෙන වශයෙන් හා එකිනෙකට වෙනස් වූ වාර්වලදී පෙනී සිටිමට නිලධාරීන්ට හැකිය. එකෙකුද වුවත් සාමාර්ථය සඳහා එක් එක් විෂයයට නියමිත මූල් ලක්ෂණවලින් අවම වශයෙන් සියයට හතුලිඛක (40%) බැඳීන් ලබාගත යුතුවේ. (වැඩි විස්තර සඳහා සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාවේ 10 ජේදය බලන්න.)
- 13.0 විභාගයට පෙනී සිටි එක් එක්බද්ධ සේවයට අයන් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛනය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මැගින් එක්බද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය සේවා, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලබාදෙනු ඇත. විභාගය සමන් වූ අයදුම්කරුවන්ගේ නම් රාජ්‍ය සේවා, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලබාදෙනු ඇත. විභාගය සමන් වූ අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛනය වෙත ප්‍රකාශන කරනු ඇත.
- 14.0 විභාග පරිපාලිස් : අයදුම්කරුවන් පහත දක්වෙන විෂයයන් ඇතුළත් ලිඛිත පරීක්ෂණයකට පෙනී සිටිය යුතුය.

විෂයය	ලක්ෂණ	කාලය	විෂය
		අංකය	
1. කාර්යාල කුම	100 සි	පැය 01 සි	01
2. ගිණුම් කුම	100 සි	පැය 01 සි	02
3. පරිගණක පරීක්ෂණය	100 සි	පැය 02 සි	03

#### 14.1 කාර්යාල කුම :

රජයේ කාර්යාලවල හාවිත වන කාර්යාල කුම පිළිබඳව මූලික දැනුම හා එම දැනුම ප්‍රයෝගිකව හාවිත කිරීමේ හැකියාව දා රාජකාරී ලිපි ලේඛන මැශක්වීන් අවබෝධ කොට ගෙන පැහැදිලි හා සංක්ෂීප්ත සටහන් මගින් තම අදහස්/නිරීක්ෂණ තියුවෙන් අත්දමින් ඉදිරිපත් කිරීමේ හැකියාව සහ නියෝගය අනුව ලිපියක් කෙටුවීමත් කිරීමේ හැකියාව ද පරීක්ෂා කෙරේ.

(වුෂුහගත, අර්ධ වුෂුහගත හා රවනා ප්‍රය්නවලින් සමන්විතය. ප්‍රය්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය.)

#### 14.2 ගිණුම් කුම :

රජයේ කාර්යාලවල හාවිත වන මූලික ගිණුම් හා මුදල් පාලන පොත්වල කාර්යය පිළිබඳ අවබෝධය හා දැනුම මැශීම අපේක්ෂා කෙරේ.

(වුෂුහගත හා අර්ධ වුෂුහගත ප්‍රය්න වලින් සමන්විතය. ප්‍රය්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය.)

#### 14.3 පරිගණක පරීක්ෂණය :

- (i) තොරතුරු කාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප
- (ii) වින්ච්‌ස් මෙහෙයුම් පද්ධතිය
- (iii) ගොනු කළමනාකරණය
- (iv) වදන් සැකසුම් :

මූලික කුසලතා, තීරයට තුරුවීම, පාය සංරක්ෂණය, පාය එක්බද්ධ සේවා, එක්බද්ධ සේවා පාලන මැතිවාසික්ෂණ, අනුවලෙස්ද, පේදි පේදි පාතර පරතරය වෙනස් කිරීම, පිමි අනුයෝගය (Tab Setting) පායයක් සේවීම හා ප්‍රයිජ්‍යාපනය, අක්ෂර හා ව්‍යාකරණ දේශී, පිටව සැකසීම, ලේඛන මුද්‍රණය, වග නිර්මාණය, අනුවලිවෙළට සැකසීම, ගොනු කළමනාකරණය, ලේඛනයක් ලිපින කිහිපයකට යැවීමට සැකසීම, මැශීන් හාවිතය.

#### (v) පැතුරුම්පත් :

මූලික කුසලතා, ආකෘතිකරණය (Formatting), සංස්කරණය, තීරු හා පරාස, නව ඇතුළත් කිරීම් හා ඉවත් කිරීම්, දත්ත අනුවලිවෙළට සැකසීම, ප්‍රස්තාර සැකසීම, මුද්‍රණය, @ ශ්‍රීතය, (@ Function) මැශීන් හාවිතය, ගොනු කළමනාකරණය

#### (vi) දත්ත සමුදය :

හැදින්වීමේ මූලික කුසලතා දත්ත සමුදය නිර්මාණය හා හාවිතය

ආකෘති

සන්ධානගත ආකෘති, උත්පතන ආකෘති  
(popup forms)  
සංවාද හා පණිවුඩ් කොටුව  
විමුක්ති  
අනුපිළිවෙළට සැකසීම  
වාර්තා ලබාගැනීම  
මැක්‍රෝ හා විතය

(vii) ඉදිරිපත් කිරීම/විතු සටහන්  
මූලික කුසලතා, සංස්කරණය,  
ආකෘතිකරණය  
සැලසුම් යෙදීම  
අනුරුප, පසුරු සිත්තම් හා ප්‍රස්ථාර  
නිවේදනය, කද මාරුව හා සජ්වකරණය,  
ඉදිරිපත් කිරීමේ මෙවලම් හා විතය,  
මාස්ටර (Master) ක්‍රියා සැකසීම  
කදා මුද්‍රණය හා සටහන්

(viii) අන්තර්ජාලය  
අන්තර්ජාලය හැඳින්වීම, විශ්ව විසිර ජාලය,  
මං සොයන ආකාරය, ව්‍යවහාරික අන්තර්ජාලය

(ix) විදුත් තැපෑල (E-mail)  
හැඳින්වීම, මූලික කුසලතා, විදුත් තැපෑල  
ලබා ගැනීම, විදුත් තැපෑල යැවීම, රට  
ප්‍රතිචාර දක්වීම, ඇමුණුම් හා විතය, ලිපිනය  
හඳුනා ගැනීමට කෙටි නාම හා විතය,  
පණිවුඩ් සම්පාදනය

(බහුවරණ, ව්‍යුහගත හා අර්ථ ව්‍යුහගත  
ප්‍රය්‍න වලින් සමන්විතය. ප්‍රය්‍න සියල්ලටම  
පිළිතුරු සැපයිය යුතුය.)

15.0 සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන් පළවන  
මෙම නිවේදනයේ හාඡා පාය අතර කිසියම්  
නොගැලීමක් හෝ අනුකූලතාවයක් ඇති බව  
පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවක සිංහල මාධ්‍ය  
නිවේදනය බලාත්මක වන බව සැලකිය යුතුය. තවද,  
මෙහි සඳහන් නොවන යම් කරුණක් වෙතොත් ඒ  
සම්බන්ධව ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින්  
තිරණය කරනු ඇත.

එස්. ආලෝකබණ්ඩාර,  
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්.

2021 ඔක්තෝබර් මස 13 වන දින,  
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය,  
නිදහස් වතුරගුය,  
කොළඹ 07.